

මධ්‍යම පරීක්ෂණ අධිකාරීය

1 මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, මධ්‍යම පරීක්ෂණ අධිකාරීය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ජේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට මධ්‍යම පරීක්ෂණ අධිකාරීයේ ත්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා විෂි මෙහෙයුම් කරුණු වල මූල්‍ය ප්‍රතිච්ලිජ්‍ය හා මූදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුර්ත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

සමාලෝචන වර්ෂයේ ක්ෂේත්‍රය ප්‍රතිපත්තිය වෙනස් කර තිබූ නමුත් ශ්‍රී.ල.ඩී.පු. 03 අනුව ගිණුම් සහන් මගින් හෙළිදරව් කර නොතිබුණි.

ගිණුම්කරණ අධ්‍යාපන

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචන වර්ෂය තුළදී ප්‍රධාන කාර්යාලයේ නීතිත ආලේප කිරීම වෙනුවෙන් වැය කළ රු: 3,177,632 ක් ප්‍රාග්ධන වියදුම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය වසර 05 ක බදු පදනම මත ලබා ගැනීමේදී ගිරිසුම් ප්‍රකාරව ගොඩනැගිලි අධිකරණ වෙත ගෙවන ලද රු: 144,000 ක තැන්පතුව ගිණුම්ගත කර නොතිබුණි.

- (ඇ) 2009 හා 2010 වර්ෂයන් සඳහා රාව පලාත් කාර්යාලයට ගෙවිය යුතු ගොඩනැගිලි කුම් වෙනුවෙන් වූ රු: 156,000 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (ඇ) පසු භාරිත ජ්‍යෙෂ්ඨ අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපාරිය සඳහා දී තිබු රු:මේලියන 01ක අග්‍රීම අත්තිකාරම් වලින් 2010 දෙසැම්බර් 31 දින දක්වා වැය කරන ලද රු:936,819 ක් ගිණුම්ගත කර නොතිබුණි.

1.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

මාලිගාවත්ත මහ ලේකම් කාර්යාල පර්‍යාගයේ පවත්වාගෙන ගිය මධ්‍යම පර්සර අධිකාරිය කාර්යාලය සඳහා හිහ කුම් මහ ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන අනුව 2006 ඔක්තෝබර් 31 දිනට රු: 11,790,000 ක්ව පැවති අතර අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන අනුව රු: 1,794,584 ක් ලෙස දක්වා තිබුණි. එම අනුව රු: 9,995,416 ක වෙනසක් නිර්ක්ෂණය විය.

1.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති රු: 54,054,405 ක වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු නිය සඳහා කාල විශ්ලේෂණ ඉදිරිපත් කර නොතිබුණි. ඉන් රු: 327,549 ක ගේජයන් 03 ක් වර්ෂ 02 සිට 04 ක් දක්වා කාලයක සිට පැවතුණි.
- (ආ) මූල්‍ය ප්‍රකාශන අනුව ගෙවිය යුතු ගිණුම් වරිනාකම රු: 38,113,008 ක් සඳහා කාල විශ්ලේෂණ ඉදිරිපත් කර නොතිබුණි. වරිනාකම රු: 1,009,419 ක ගෙවිය යුතු ගේජයන් 06 ක් වර්ෂ 02 සිට 04 දක්වා කාලයක සිට පැවතුණි.
- (ඇ) මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන පෙර ගෙවුම් අත්තිකාරම් අනුව ප්‍රාදේශීය කාර්යාල 16 ක්, ව්‍යාපාති 02 ක්, බස්නාහිර පලාත් කාර්යාලය වෙනුවෙන් මුදල් අග්‍රීම ලෙස (Cash Imprest) රු:440,000 ක්ද, සුම් මුදල් අග්‍රීම ලෙස රු:232,500 ක්ද ලබාදී තිබුණි. 2010 දෙසැම්බර් 31 දිනට මෙම අග්‍රීමයන් පියවීම් කර නොතිබුණි.

1.2.5 රිගණනය සඳහා සාක්ෂි නොවීම

අවස්ථා 04 කට අයන් එකතු වරිනාකම රු: 27,970,914 ක් වූ ගනුදෙනු වලට අදාළව ව්‍යාපාති පැහැලි වාර්තා, රිස්නරාත්මක උපලේඛන, කොමිශනාස්ට්‍රි බෙදා හැරීම් රිස්නර්, බින් නිකුත් කිරීමෙන් දරන අලාභය, බලපත්‍ර නිකුත් කිරීමේ උපලේඛන හා සමාලෝචන ව්‍යාපෘතියේ පාර්තෝනීක ප්‍රතිපාදන උපලේඛන වැනි සාක්ෂි නොනිවීම හේතුවෙන් රිගණනයේදී එවා සතුටුදායක ලෙස සන්නිර්ක්ෂණය කිරීමට නොහැකි විය.

1.2.6 නීති, රිති, රෙගුලාසි හා කළමනාකරණ නීත්‍ය වලට අනුකූල නොවීම

පහත සඳහන් නීති, රිති, රෙගුලාසි හා කළමනාකරණ නීත්‍ය වලට අනුකූල නොවීම් නීත්‍යාකෘතිය විය.

නීති, රිති, රෙගුලාසි හා කළමනාකරණ නීත්‍ය යනාදියට
යොමුව

අනුකූල නොවීම

- (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 8(1) වගනතිය
හා 2003 ජූනි 02 දිනැති පිරිස් 12 වකුලේඛයේ
5.2.6 වගනතිය

කොටුම්පත් අයවැය ලේඛනය අදාළ ව්‍යාපෘතිය ආරම්භ වීමට මාස 03 කට පෙර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වුවද අධිකාරියේ අයවැය ලේඛනය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබුණේ 2010 ජූලි 27 දින වන අතර අවසාන සංශෝධන අයවැය ලේඛනය සමාලෝචන වර්ෂය අවසාන වන විටත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර නොතිබුණි.

(ආ)

මුදල රෙගුලාසි සංග්‍රහය

- (i) මූල්‍ය: 371(2)(අ)

I දෙන ලද මුදල් අන්තිකාරම් අදාළ කාර්යය නීම කළ විගසම පියවිය යුතු වුවද අවස්ථා 10 කදී රු: 107,370 ක් වූ අන්තිකාරම් පියවිම සඳහා මාස 01 සිට මාස 07 ක් දක්වා කාලයක් ප්‍රමාද වී තිබුණි.

II මුදල් අත්තිකාරම් රු: 189,450 ක් වසර 16 කට වධා පැරණි යෙෂයක් වූ අතර එවා අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ii) මු:සේ:756(1)

(ඇ) 1994 ජූනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වතුලේඛය

වාර්ෂික හාන්ධ සමික්ෂණය සඳහා සැම වසරයකම දෙසැම්බර් 15 දින ගෝ එකි දිනට ආසන්න දිනකදී සමික්ෂණ මණ්ඩලයක් පත් කළ යුතු ව්‍යවත් 2010 වසරය සඳහා එසේ කටයුතු කර නොතිබුණි.

අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය පර්පාලන අමාත්‍යාංශය ගෝ හාන්ධාගාරය විසින් නිශ්චිතවම අනුමත කරන ලද ප්‍රතිලාභ පමණක් පාලන මණ්ඩල අනුමැතිය ඇතිව සිය සේවකයන්ට ගෙවීමට සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වලට හැකිවුවද එසේ අනුමැතියක් නොමැතිව 2009 වාර්ෂික හාන්ධ සමික්ෂණය සඳහා සමානා රාජ්‍යකාරී දිනයන්හි නිරන වූ නිලධාරීන් 22 කට දීමනා වශයෙන් රු: 69,625 ක් ගෙවා තිබුණි.

(ඇ) හාන්ධාගාර වතුලේඛ

(i) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන වතුලේඛය

ස්ථාවර වන්කම් ලේඛනය යාවත්කාලීනව නඩන්තු කර නොතිබුණි.

(ii) 2002නොවැම්බර් 28 දිනැති අය/ල්/අය/ 2002/02 දරන වතුලේඛය

වතුලේඛ උපදෙස් පරිදි පරිගණක ලේඛනයක් පවත්වා නොතිබුණි.

2. මූලා හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූලා සමාලෝචනය

2.1.1 මූලා ප්‍රතිවිල

2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ අධිකාරයේ වැඩකටයුතු වල මූලා ප්‍රතිවිලය රු: 8,871,112 ක අනිර්ක්ෂයක් වූ අතර රු 1 අනුරුද්‍රීව ඉකුත් වර්ෂයේ උග්‍රතාවය රු: 12,679,973 ක විය. ඒ අනුව මූලා ප්‍රතිවිලයේ රු: 21,551,085 ක වර්ධනයක් වි තිබුණි. ඉකුත් වර්ෂය හා සැයදීමේදී සමාලෝචන වර්ෂයේ මෙහෙයුම් ආදායම රු: 16,803,101 කින් වැඩි වීම සහ මෙහෙයුම් හා මෙහෙයුම් නොවන එයදම රු: 4,747,983 කින් අඩු වීම මූලා ප්‍රතිවිලයේ වර්ධනයට ප්‍රධාන වගයෙන් හේතුවේ තිබුණි.

සමාලෝචන වර්ෂයේ හා ඉකුත් වර්ෂ 03 ක මූලා නත්වය පහත පරිදි විය.

| වර්ෂය | අනිර්ක්ෂය/(උග්‍රතාවය) |
|-------|-----------------------|
| | රු: |
| 2007 | (18,489,478) |
| 2008 | (3,592,102) |
| 2009 | (12,679,973) |
| 2010 | 8,871,112 |

2.1.2 රිග්‍රාහාත්මක මූලා සමාලෝචනය

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

සමාලෝචන වර්ෂයේ මුළු ආදායම වන රු: 465,508,384 ක විශ්වෙෂණය කිරීමේදී ඒ තුළ අන්තර්ගත අධිකාරයේ ආදායම රු: 111,087,595 ක විය. එය මුළු ආදායමෙන් 24 % කි. පෙර වර්ෂයේ මෙම ආදායම රු: 82,403,313 ගෙවන් 18% ක ප්‍රතිශතයක් විය. සමාලෝචන වර්ෂය හා පෙර වර්ෂය අතර සැයදීමේදී ආදායම 35% ක වර්ධනයක් පෙන්වුම් කර තිබුණි. ප්‍රාදේශීය කාර්යාල ආදායම් හා අධිකාරයේ ආදායම් අතර වෙන් වෙන්ව ඇස්තමේන්තු දැක්වෙන ආකාරයෙන් මූලා පකාශනයෙහි ඉදිරිපත් කර නොතිබුණි.

2.1.3 මතගේදයට තුවී දෙන ගනුදෙනු

පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (ආ) 1994 ජූනි 14 දිනැති රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු විසුලේ අංක 95 හි 02 දේදයේ "අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හෝ හාන්ධිගාරය විසින් නිශ්චිතවම අනුමත කරන ලද ප්‍රතිලාභ පමණක් තම පාලක මණ්ඩල වල අනුමැතිය ඇතිව සිය සේවකයින්ට ගෙවීමට සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වලට හැකිය" යනුවෙන් දක්වා නිඩියදීන් රට පටහැනිව 1993 වර්ෂයේ සිට පැමිණීමේ දීමනාව සඳහා ගෙවීම් කර ඇති අතර අංක 255/1176/06 දරන කළමනාකරණ මණ්ඩල ප්‍රතිකාව හා රට සම්බන්ධ අංක 255/2/11 දරන කළමනාකරණ මණ්ඩල නිර්ණය අදාළ කර ගෙන රු: 4,196,100 ක් පැමිණීමේ දීමනා ලෙස සමාලෝචිත වර්ෂය තුළදී ගෙවා නිඩුණි.
- (ඇ) දීර්ඝ දීමනා කුමයක් ත්‍රියාන්තක කිරීම සඳහා මහා හාන්ධිගාරයේ අනුමැතිය ලබා ගත යුතු වුවද, එවැනි අනුමැතියකින් තොරට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත පමණක් බලපත්‍ර ආදායමින් 7% කට සමාන රු: 629,604 ක මුදලක් සමාලෝචිත වර්ෂයේ ඒ සඳහා ප්‍රතිපාදනය කර නිඩුණා අතර එම මුදල අධිකාරයේ ගිණුම් අංක 2937303 ජාගම ගිණුමට බැර කර නිඩුණි.
- තවද අධිකාරය ඉපයු බලපත්‍ර ආදායමින් 2009 හා 2010 වර්ෂවල එයේ වෙන් කරන ලද බලපත්‍ර ආදායමින් 7% ක් වූ රු: 2,109,948ක මුදලක් බැංකු ජාගම ගිණුමක මාස 10 ජාගම ත් අතර කාලයක් නිශ්චාර්යව පැවතුණි.
- (ඇ) (i) පසු හාරිත ප්‍රාලාසරික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපාතිය යටතේ ත්‍රියාන්තක කළ එක් ව්‍යාපාති ත්‍රියාකාරකමක් වන ඉවත්ලන ප්‍රාලාසරික් හා පොලිතින් හාරිතයෙන් පොසිල ඉන්ධන (පෙට්ල, ඩීසල, ගුම්නොල්) සහ පෙට්‍රොලියම් ගැස් නිපදවීමේ කුමවේදයක් වෙනුවෙන් 2009 දෙසැම්බර් 08 වන දින රට අදාළ බද්ධ ව්‍යාපාර ගිරිපුමකට අධිකාරය එළඹ නිඩුණා පසුව පොලීජ්වෝ ලංකා පුද්ගලික සමාගම නමින් සමාගමක් මධ්‍යම පරිසර අධිකාර පර්‍යාය තුළ සංස්ථාපිත කිරීමට සහ එහි කොටස් ප්‍රාග්ධනය 60% ක් මධ්‍යම පරිසර අධිකාරයටත්, 30% ක් ව්‍යාපාතියේ නිර්මාතාවරයාටත් ඉතිරි 10% මොරටු විශ්ව විද්‍යාලයේ රසායන ත්‍රියාවලි ඉංජිනේරු අංශයටත් බෙදා යන ආකාරයටත් තෙළු පාර්ශ්වීක ගිරිපුමක් අන්සන් කර නිඩුණි.

(ii) යටෝක්ත ව්‍යාපාතිය වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මේ B.3 වැඩසටහනෙහි B.3.1 ක්‍රියාකාරකම යටතේ 2009 හා 2010 වර්ෂයන්හි ව්‍යාපාතිය වෙනුවෙන් දරා ඇති සත්‍ය රියදුම රු: 22,635,909 ක්. යටෝක්ත රියදුම් එසේ දරා නිවියදී 2010 ඔක්තෝබර් 04 දිනැති අති රිශෝෂ ගැසට් පත්‍රය මගින් ඉන්ධන නිපදවීමේ තියුම් ව්‍යාපාතිය හා එහි කාර්යය මණ්ඩලයෙන් කොටසක් පසු හාරිත ජේලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපාතියෙන් ඉවත් කර විදුලි බල හා බලයක්හි අමාත්‍යාංශයට අනුයුත්ත කර නිබුණි. අධිකාරිය විසින් දරන ලද රියදුම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 2010 වර්ෂයේ ප්‍රාදේශීය කාර්යාල වෙනුවෙන් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 14 කට අදාළ වන ගිණුම් ගේඡයන් වල වරිනාකම වන රු: 17,134,762 ක් 2010 දෙසැම්බර් 31 දිනට ප්‍රධාන ජෘගම බැංකු ගිණුමට මාරු කර නොතිබු බව නිර්ක්ෂණය විය. මෙම ගේඡය වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල අවසන් ගිණුමේ උපලේඛනයක් හෝ ඉදිරිපත් කර නොතිබුණි. මධ්‍යකළපුව ගාබාවේ රු: 884,369 ක් 2011 අගෝස්තු 30 දින දක්වා ප්‍රධාන ගිණුමට මාරු කර නොතිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්ය සාධනය

පසු හාරිත ජේලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපාතිය වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් වර්ෂය තුළ ඉටු කළ යුතු ක්‍රියාකාරකම් ඉටු කිරීමේ නොතික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳ පහත නිර්ක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචන වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකළ ක්‍රියාකාරකම් 02 හි වෙන්කළ ප්‍රතිපාදනය රු: 360,000 ක් සම්පූර්ණයෙන්ම ප්‍රයෝග්‍යනයට නොගෙන ඉතිරි වි නිබුණි.
- (ආ) ප්‍රතිඵලය 96% ත් 50% ත් අතර ප්‍රතිපාදන ඉතිරි වූ ක්‍රියාකාරකම් ගණන 15 ක් වූ අතර ඉතිරිය රු: 3,895,000 ක්.
- (ඇ) ක්‍රියාකාරකම් 05 ක් අනුමත සීමාව ඉක්මවා මුදල වැයකර නිබු අතර ඉක්මවා වැයකළ මුදල රු: 1,629,000 ක් විය.

2.2.2 අරමුදල් රාන උපයෝගීතා

පුනරාවර්තන ආධාර යටතේ විෂයයන් 45 කට අදාළව ලැබේ නිඩු ව්‍යාපාති ආධාර රු: 32,452,141 ක් ජ්‍යෙෂ්ඨ නොවන බැරකම් යටතේ උපයෝගීතා තොරව රඳවා ගෙන නිඩුණි. ව්‍යාපාති මෙහෙයුම් තුළ ඇතුළත් රු: 5,731,287 ක් වර්ෂ 1 ත් 7 ත් අතර කාලයක් නිශ්චාර්යව පැවතුණි.

2.2.3 කාර්ය මණ්ඩල කළමනාකරණය

2010 දෙසැම්බර් 31 දිනට අධිකාරිය අනුමත කාර්ය මණ්ඩල 802 ක් වූ අතර නට්‍ය කාර්ය මණ්ඩල 674 ක් විය. ඒ අනුව පුරුෂපාඩු 128 ක් පැවතුණි.

| තනතුර | අනුමත කාර්ය මණ්ඩලය | නට්‍ය කාර්ය මණ්ඩලය | පුරුෂපාඩු සංඛ්‍යාව |
|-------------------------|-----------------------|-----------------------|-----------------------|
| ඉහළ කළමනාකරණ මට්ටම | 21 | 18 | 03 |
| මධ්‍යම කළමනාකරණ මට්ටම | 76 | 74 | 02 |
| මෙහෙයුම් කළමනාකරණ මට්ටම | 705 | 582 | 123 |
| | ----- | ----- | ----- |
| | 802 | 674 | 128 |
| | ===== | ===== | ===== |

2.2.4 වාහන උපයෝගීතා

අධිකාරිය සතුව වාහන 49 ක ඇතියක් පවතින අතර වියින් වෙන් කළ වාහන 21 ක්ද සංඝිත වාහන 16 ක්ද ප්‍රාදේශීය කාර්යාල සඳහා අනුයුත්ත කළ වාහන 12 ක්ද පැවතුණි. වර්ෂයේ ඉන්ධන හා නඩත්තු කටයුතු වෙනුවෙන් දරන ලද රු: මිලියන 21 ක් වූ මුළු රියදුමෙන් කුලී වාහන සඳහා රු: මිලියන 04 ක් හෙවත් 19% ක් වැය කර නිඩුණි.

2.2.5 අභාසන්තර විගණනය

- (අ) අභාසන්තර විගණන අංශයට හා විගණන නිලධාරීන් 03 සමන්වීන වේ. සමාලෝචීන වර්ෂය බස්නාහිර පළාත, උතුරු මැයි පළාත, සබරගමුව පළාත, දකුණු පළාත, හා නැගෙනහිර පළාත වශයෙන් පළාත් කාර්යාල 05 ක් අභාසන්තර විගණන පරීක්ෂාවන්ට හාර්තය කර තිබුණු අතර මධ්‍යම පළාත හා උග්‍ර පළාත් කාර්යාලයන් විගණනයට හාර්තය එහි නොතිබුණි.

2.2.6 අයවැය පාලනය

පහත කරුණු නිර්ක්ෂණය විය.

- (අ) 2010 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාල පර්විලේදය සඳහා ඇයේනමේන්තුගත වියදම් හා තරුය වියදම් පරීක්ෂාවේදී වියදම් අයිතම 07 කට 100% ක්ද අයිතම 02 කට 50% ක්ද ඇයේනමේන්තු සීමා ඉක්මවා වියදම් දරා තිබූ බැවේන් අයවැය ලේඛනය එලදායී පාලන කාරකයක් වශයෙන් අධිකාරීයේ කටයුතු සඳහා යොදා ගෙන නොතිබූ බව නිර්ක්ෂණය විය.
- (ආ) සමාලෝචීන වර්ෂයේ දී හාණිධාගාරය මගින් අනුමත වියදම් සීමාවන් ඉක්මවා පුනරාව්තන වැය විෂයය 26 ක් හා ප්‍රාග්ධන වැය විෂයන් 02 ක් යටතේ රු: 38,488,751 ක මුදලක් විධිමත් පූර්ව අනුමැතියකින් නොරට අධිකාරිය විසින් වියදම් කර තිබුණි.
- (ඇ) විදේශ ගමන් වියදම් වැය විෂය යටතේ 94% ක් හෙවත් රු: 939,515 ක ප්‍රතිපාදන ඉක්මවා වැය කර ඇති බව නිර්ක්ෂණය විය.
- (ඈ) අධිකාරීයේ ක්‍රියාන්තමක වූ ව්‍යාපාති ක්‍රියාකාරකම් යටතේ ක්‍රියාකාරකම් 4 ක් 5% ත් 355% ත් අතර ඉතිරියක් නිර්ක්ෂණය වූ අතර එක් ක්‍රියාකාරකමක් සඳහා ඇයේනමේන්තු සකස් කර නොමැතිව ලැබූ මුදල වන රු: 400,000 ක් ඉක්මවා 23% ක් වියදම් කර තිබුණි.

3. පද්ධති හා පාලන

රිගණනයේදී නිර්ක්ෂණ වූ අඩුපාඩු වර්නවර අධිකාරීයේ සහාපතිවරයා වෙත දන්වන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අත්තිකාරම් පියවීම
- (ඇ) ස්ථාවර වත්කම්
- (ඈ) පැමිණීමේ දීමනා ගෙවීම
- (ඉ) ලේඛන පැවැත්වීම
- (ඊ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- (උ) පුනරාවර්තන ආධාර